



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

නිවේදනය :

" ජ " ස්ථාවර කාරක සභාවට නමිකරීම

ප්‍රශ්නවලට වාර්තා පිළිතුරු

වරප්‍රසාද : පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳ 1984.3.8 දින

" සත් " පත්‍රයේ වාර්තාව

ශෝක ප්‍රකාශ :

ඩබ්ලිව්. එම්. බිබ්ලේ ජ්‍යෙෂ්ඨ මහතා

එස්. එම්. එච්. මුරු මහතා

කල්තැබීමේ යෝජනාව :



தமிழ் நூல்திரைகள்

(மேலாண்டு)

மேலாண்டு

(மேலாண்டு)

தமிழ் நூல்திரைகள்

தமிழ் நூல்திரைகள்
1941-42 ஆண்டு
மேலாண்டு
மேலாண்டு

1941-42 ஆண்டு
மேலாண்டு
மேலாண்டு

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்வட்டக்கம்

அறிவிப்பு :

நிலைக்குழு "ஏ" க்கு நேடகம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

சிறப்புரிமை : 8.3.84 "சன்" பத்திரிகையில் வெளியான பாராளு
மன்ற நிகழ்ச்சிகள் சம்பந்தமான அறிக்கை

அனுதாபத் தீர்மானங்கள் :

திரு. டபிள்யூ. எம். பிபினே பொன்சேக்கா

ஜனாப் எஸ். எம். எச். மஷூர்

ஒத்திவைப்புப் பிரேரணை

Volume 28
No. 5

Thursday
8th March 1984

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENT :

Nominations to Standing Committee "A"

ORAL ANSWERS TO QUESTIONS

PRIVILEGE : REPORT OF PROCEEDINGS OF
PARLIAMENT IN "SUN" OF 8.3.84

2 - A 075752 - 2,825 (84/03)

VOTES OF CONDOLENCE :

Mr. W. M. Bibile Fonseka

Mr. S. M. H. Mashoor

ADJOURNMENT MOTION

புதுவையில் விவாதங்கள்

(தொகுதி)

புதுவையில்

(தொகுதி)

புதுவையில்

புதுவையில்

புதுவையில்

புதுவையில்

புதுவையில்

புதுவையில்

1954

1954

PARLIAMENTARY DEBATES

(PART I)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

VOTES OF CONDOLENCE
Mr. M. M. M. M.
Mr. M. M. M. M.

ANNOUNCEMENT
Nomination to Standing Committee "A"
ORAL ANSWERS TO QUESTIONS
PRIVILEGE: REPORT OF PROCEEDINGS OF
PARLIAMENT IN "SUN" OF 1954

பார்லிமேன்තුව
பாராளுமன்றம்
PARLIAMENT

1984 மார்ச் 8 වන බුනසපතින්ද
வியாழக்கிழமை, 8 மார்ச் 1984
Thursday 8th March, 1984

ஏ. நா. 3 ல் பார்லிமேன்තුව රැස් විය. தியேட்டர் கலாநாயகனது (தொழில் வெள்ளையர்) தலைமையில்.

பாராளுமன்றம் பி. பி. 3 மணிக்கு கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் (திரு. நொர்மன் வைடியரத்னா) தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 p.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

தலைப்புகள்
அறிவிப்பு
ANNOUNCEMENT

“A” ஸ்டாண்டிங் கமிட்டி உறுப்பினர்
நிலைக்குழு “ஏ” க்கு நேமகம்
NOMINATIONS TO STANDING COMMITTEE “A”

தியேட்டர் கலாநாயகனது
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

In terms of Standing Order No. 139, the Hon. Speaker has appointed Mr. Norman Waidyaratna, Deputy Speaker, Chairman of Standing Committee “A” for the consideration of the Christian Assembly of Sri Lanka (Incorporation) Bill.

He has also nominated the following additional Members to serve on Standing Committee “A” for the consideration of the Bill :-

- Mrs. R. Pathmanathan
- Dr. P. M. B. Cyril
- Mrs. Renuka Herath
- Mr. M. Haleem Ishak
- Mr. R. M. Karunaratne
- Mr. Meril Kariyawasam
- Mr. Chandrakumara Wijeya Gunawardane
- Mr. Amarasiri Dodangoda
- Mr. Richard Pathirana
- Mr. Sarath Muttetuwegama
- Mr. Chandra Ranatunga
- Mr. Dayananda Wickremasinghe
- Dr. Wimal Wickramasinghe
- Mr. Asoka W. Somaratne
- Dr. S. Y. S. B. Herat

புரவலில் பதிலளிக்கும் கேள்விகள்
வினாக்களுக்கு வாய்ப்புள்ள விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

தியேட்டர் கலாநாயகனது
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 1 ?

එච්. කුලරත්න මහතා (වැඩබලන ප්‍රධාන ඇමතිතුමා)
(திரு. எச். குலரத்னா — பதிலீடு போக்குவரத்து அமைச்சர்)
(Mr. H. Kularatne—Acting Minister of Transport.)
I ask for one month's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තියෝග කරන ලදී.
வினாவுக்கு மற்ருஞ் தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව : වියදම්
இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபனம் : செலவு
SRI LANKA BROADCASTING CORPORATION :
EXPENDITURE
437/83

2. අමරසිරි දෙවිනේසරි මහතා (බද්දේගම)
(திரு. அமரசிரி தெடாங்கொடா — பத்தேகம)
(Mr. Amarasiri Dodangoda Baddegama)
රාජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :
(අ) 1978 ජනවාරි 1 වෙනිද සිට 1983 ජූනි 30 වෙනිද දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින්—
(i) මිලදී ගන්නා ලද මෝටර් වාහන ප්‍රමාණය කොපමණද ?
(ii) අලුත් වැඩසටහන කරන ලද, මිලදී ගන්නා ලද හා ඉදිකරන ලද ගොඩනැගිලි මොනවාද ?
(ආ) (i) ඉහත සඳහන් (අ) (i) හා (ii) සඳහා වියදම් කරන ලද මුදල මුදල් ප්‍රමාණය විස්තර සහිතව කොපමණද ?
(ii) මේවා කරන ලද්දේ කොන්ත්‍රාත් පදනම මතද ?
(iii) එසේ නම් එම කොන්ත්‍රාත් කරුවන් කවරුන්ද ?
(ඇ) (i) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති ඒමන් කාරියකරවත මහතා 1978.02.18 සිට 1983.06.30 දක්වා කර ඇති විදේශ වාරිකා මොනවාදැයි එතුමා සඳහන් කරනවාද ?
(ii) එම විදේශ වාරිකා සඳහා ගුවන් විදුලි සංස්ථාවෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් හෝ වැය කර ඇති ගමන් ගස්කු, යැපීම දීමනා, සංග්‍රහ දීමනා සහ හෝටල් ගස්කු ආදිය සඳහා දී ඇති මුදල මුදල කොපමණද ?
(ඈ) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 1978.1.1 සිට 1983.6.30 දක්වා වාරිකා පිරි වැටුම කොපමණදැයි එතුමා සඳහන් කරනවාද ?
(ඉ) සංස්ථා සභාපති ඒමන් කාරියකරවත මහතා වස්තු ගනුදෙනු සහ තොරතුරු සහතික සහතික ප්‍රකාශ කරන ලද අයෙකු බව එතුමා දන්නවාද ?

- இராஜாங்க அமைச்சரைக் கேட்ட வினா :
- (அ) 1978 ஜனவரி 1 ஆந் தேதி முதல் 1983 ஜூன் 30 ஆந் தேதி வரை இலங்கை ஒலிபரப்புக் கூட்டுத்தாபனத்தினால்,
 - (i) கொள்வனவு செய்யப்பட்ட வாகனங்களின் எண்ணிக்கை எத்தனை ?
 - (ii) திருத்தப்பட்ட விலக்கு வாங்கப்பட்ட, நிர்மாணிக்கப்பட்ட கட்டடங்கள் யாவை ?
 - (ஆ) (i) மேற்குறிப்பிட்ட (அ) (i) (ii) க்காக செலவிடப்பட்ட விபரமடங்கிய மொத்தத்தொகை எவ்வளவு ?
 - (ii) இவை கொந்தாரத்து அடிப்படையில் மேற்கொள்ளப்பட்டனவா ?
 - (iii) ஆமெனில் இக்கொந்தாரத்துக்காரர்கள் யார் ?

[ප.ම. වික්සන්ට් පෙරේරා මහතා]

Taking to national politics, he successfully contested the new constituency of Bulathsinhala at the General Election of March 1960 as the United National Party nominee. Thus he had the honour of representing the Bulathsinhala Electorate as its first representative in Parliament.

Mr. Fonseka functioned as the Chairman of the Horana Multi-purpose Co-operative Society and the Totamune Multi-Purpose Co-operative Society. He was also the Chairman of the All-Ceylon Co-operative Conference and of the Colombo Co-operative Bank. He served for some time as a Director of Ceylon Co-operative Industries Union Limited, the Sri Lanka State Plantations Corporation and the State Cashew Corporation.

Bibile Fonseka was a dedicated Buddhist and a prominent dayaka of the Sri Poorvarama Viharaya and the Horana Raja Maha Viharaya.

Mr. Fonseka will be long remembered for the services rendered to the people of Horana and Bulathsinhala in particular and the country in general in his career as an urban council chairman, active co-operator, social worker, corporation director and Parliamentarian.

Mr. Speaker, I propose that the Condolence of this House be conveyed to the members of the bereaved family.

අ. හ. 319

ලක්ෂමන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(ಶ්‍රී. ල. ලක්ෂ්මන් ඉයාකොඩි - அத்தனாகல்லை)
(Mr. Lakshman Jayakody-Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අගාධප්‍රාප්ත හිටපු බුලත්සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. එම්. ජෝනසෝන මහතාගේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බලවත් ශෝකය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. "බිබිලේ ජෝනසෝන" යන විරුදාවලි නාමය මා හිතන්නේ හොරේට එහෙම නැත්තම් බුලත්සිංහලට පමණක් සීමාවූවක් නොවේයි. ඇත අතීතයේදී පානදුර මෝටර් ට්‍රාන්සිට් කොමිෂනරියේ ගමන් මාර්ගයක්වන බුලත්සිංහල සිට බිබිල දක්වා ඒවාගේම බිබිලේ සිට නමුත්තැන්සේගේ ගම හරහා, කර්නර හරහා, හොරේ හරහා බුලත්සිංහල දක්වා ගිය ඒ මාර්ගය නිසා "බිබිලේ ජෝනසෝන" කියන නාමය සමහරවිට ඔහුට ලැබෙන්නට ඇති. අවසානයේදී ඩබ්ලිව්. එම්. ජෝනසෝන වෙනුවට "බිබිලේ ජෝනසෝන" කියන නම ඉස්මතු වුණි. එතුමාගේ ජීවිත වර්තය ගැන බලන විට මේ රටේ දේශපාලන, සමාජ, සමුපකාර ආදී විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධවූ කෙනෙක් හැටියට මා හිතන්නේ එතුමා ඒ පළාතේ ඉතිහාසයක වෙතවා. මේ ගරු පාර්ලිමේන්තුවේ ඒ තරම් කාලයක් එතුමාට සිටින්නට පුළුවන්කමක් ඇති නොවුණත් 1970 සිට දේශපාලන කටයුතු සම්බන්ධව මා එතුමාට වික කාලයක් ආශ්‍රය කලා. 1970 න් පසුව එම ප්‍රදේශයට සැඟහැර සේවයක් කිරීමට එතුමා මහත්සි වුණි. 1970 ට පෙර වකවානුවේදී එතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති, සමාජයීය ප්‍රතිපත්ති, සමාජයීය කැරුණු බොහෝම සිත්කාවදින පිළිවෙලට ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක කර තිබෙන බවත් ගරු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ නවැන්නේම අප සිදු ලද දෙනට දැන ගැනීමට ලැබුණි. ගමට, පන්සලට, ගොවිතැනට ඒ වාගේම ජනතාවට විශිෂ්ඨ සේවයක් කල එතුමාගේ විශේෂයෙන්ම ගැන ශෝකය පල කරන මේ අවස්ථාවේදී මේ ගරු සභාවේ කණගාටුවට අපත් එක්වන බව ප්‍රකාශ කරමින්, එතුමාගේ ඥාති පරම්පරාවට එය දැන්වා ගන්නට මැරුණු කාලයකට වෙන්වන කැමැත්ත ප්‍රකාශ කරන්නවා.

අ. හ. 322

සරත් මුත්තේටුවෙගම මහතා (කලවාන)
(ශ්‍රී. ජ. සරත් முத்தேடுவேகம - கலவானா)
(Mr. Sarath Muttetuwegama Kalawana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඩබ්ලිව්. එම්. ජෝනසෝන මහත්මයාගේ විශේෂයෙන්ම පිළිබඳ කර තිබෙන මේ ශෝක ප්‍රකාශයේ ජෝනසෝනට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් හවුල් වීමට අවස්ථාව ලබාදීම ගැන මා නමුත්තැන්සේට සතුහිටින්න වෙතවා. ජෝනසෝන මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කෙටි කාලයක් හිටියත්, බොහෝ දීර්ඝ කාලයක් පළාත් පාලන දේශපාලනයට සම්බන්ධව හොරේ හරහා සභාවේ සභාපති වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ කෙනෙක් හැටියට අපට එතුමා හඳුන්වන්න පුළුවන්. පළාත් පාලන දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ කෙනෙක් ලෙස පමණක් නොව සමුපකාර ව්‍යාපාරිකයෙක් හැටියටද බිබිලේ ජෝනසෝන මහත්මයා ඒ ප්‍රදේශයට විශාල සේවයක් ඉටු කල කෙනෙක් බව ඒ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක ජීවත්වන උදව්‍ය හැටියට අපට අත්තන ලැබී තිබෙන්නවා. එම නිසා අපේ පක්ෂය වෙනුවෙන් මේ ශෝකයට සම්බන්ධවීමට කැමැත්ත ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන්නවා.

අ. හ. 323

ඉන්ද්‍රදාස හෙට්ටාරච්චි මහතා (කර්නර දිසා ඇමතිතුමා)
(ශ්‍රී. ල. இந்திரதாச இறைநாயாச்சி - கருத்தூணர் மாவட்ட அமைச்சர்)
(Mr. Indradasa Hettiaratchi District Minister, Kalutara)

නියෝජ්‍ය කථානායකතුමනි, බිබිලේ මහත්මයා හෙට්ටාරච්චි ඩබ්ලිව්. එම්. ජෝනසෝන මහතා අප කුඩා කාලයේ සිට කීටුවෙන් ආශ්‍රය කල, දන්නා-අදහන කෙනෙක්. රසිගම් කෝරළයේ පමණක් නොව, මුළු මහත් කර්නර දිස්ත්‍රික්කයේම ජනතාව විසින් ඩබ්ලිව්. එම්. ජෝනසෝන මහතා අමතනු ලැබුවේ "බිබිලේ මහත්මයා" යනුවෙනුයි.

1947 අවුරුද්දේදී හොරේ හරහා සභාවේ සභිකයෙක් හැටියට පත් වූ එතුමා 1950 දී එහි සභාපති පදවියට පත් වී 1977 වන තුරු අවුරුදු හතක පමණ කාලයක් ඒ සභාපති තනතුරේ රැඳී සිටියා. එම්. ඩී. එච්. ජයවර්ධන මැතිතුමා මුදල් ඇමති වශයෙන් සිටි කාලයේදී විශාල වැඩ කොටසක් කරන්න හොරේ හරහා සභාවට පුළුවන්කම ලැබුණේ බිබිලේ මහත්මයා නිසයි. ඒ කාලයේදී නිවාස යෝජනා ක්‍රම, විදුලිබල යෝජනා ක්‍රම යනාදී වශයෙන් හරහා සභාව මගින් ජනතාවට විශාල සේවයක් සලසා දෙන්න එතුමාට පුළුවන්කම ලැබුණි. "බිබිලේ ජෝනසෝන මහතා" කීවිටම, වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් පවා හඳුන්වනවා. ඒ තරම් කීටුව සම්බන්ධයක් පවත්වා ගෙන යන්න බිබිලේ මහත්මයාට පුළුවන්කම ලැබුණි.

එතුමා 1960 මාර්තු වේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී බුලත්සිංහල මන්ත්‍රීවරයා වශයෙන් සුළු කාලයක් පාර්ලිමේන්තුවේ සිටියා. එතුමාගේ පලමු කථාවේදී "බුලත් කතා සිංහලයන් ඉන්න බුලත්සිංහල" යනුවෙන් තමන්ගේ ආයතනය හැඳින්වූ හැටි අපට තවමත් මතකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් සිටි ඒ සුළු කාලය තුළ පවා බුලත්සිංහල ආයතනයට හැකි තරම් සේවය කරන්න එතුමා උත්සාහ ගත් බව අප දන්නවා. දේශපාලනික වශයෙන් පමණක් නොව සමාජ සේවා, ආගමික කටයුතු යනාදී වශයෙන් හැම පොදු කටයුත්තකදීම වගේ මුලිකත්වය ගෙන එතුමා කටයුතු කලා. එතුමාගේ ඒ සේවාව බුලත්සිංහල ආයතනයට පමණක් නොව මුළු රසිගම් කෝරළයටම පොදු වූණි බවත් මේ අවස්ථාවේදී මහත් කරන්න කැමතියි.

ඒ වගේම එතුමා බොහෝ කාලයක් සමුපකාර ව්‍යාපාරයේත් නියුක්තීන් සිටියා. එතුමා සමුපකාර බැංකුවේ කටයුතු කලා පමණක් නොව සමුපකාර මූල්‍ය සේවකයන්ට සම්බන්ධ වී සමුපකාර ව්‍යාපාරයේ දියුණුව සඳහා සැලකිලි සලකා සේවයක් කලා.

සැලකිලි කලයක් එක්සත් ජාතික පක්ෂයකු වශයෙන් කටයුතු කල එතුමා 1970 න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වී කටයුතු කලා. ඒ විධියට පසු කාලයක එතුමා දේශපාලනික වශයෙන් අපේ වෙත සිටිනුයේ-අප දෙයෝලේ වේදිකා දෙකක කථා කලත්-එතුමාගේ අපත් අතර තිබුණු සම්බන්ධකම් අත් හැරුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ වුණත් ඒ විධියට අපට එකට කටයුතු කරන්න පුළුවන්වීමත් ඉතාමත් වැදගත් දෙයක් බව මේ අවස්ථාවේදී මහත් කරන්න කැමතියි.

එම නිසා මේ අවස්ථාවේදී මගේ බලවත් කනගාටුව පල කරනවා. බිබිලේ මහත්මයාගේ කැත්තම් ඩබ්ලිව්. එම්. පොත්සේකා මහතාගේ අභාවය පිළිබඳව අපේ ඒ ගෝකය එතුමාගේ පවුලේ අයටත් දක්වන මෙන් නියෝජ්‍ය කථානායකතුමාගෙන් ඉල්ලා සිටීමත් මා නිතර වෙතවා.

අ. හ. 326

එම්. එස්. අමරසිරි මහතා (වැඩබලන නියෝජ්‍ය පෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ ඇමතිතුමා)

திரு. எம். எஸ். அமரசிரி—பதில் வர்த்தக, சுப்பந்துறை அமைச்சர்)

(Mr. M. S. Amarasiri—Acting Minister of Trade & Shipping)

නියෝජ්‍ය කථානායකතුමනි, ඩබ්ලිව්. එම්. පොත්සේකා මහතාගේ අභාවය පිළිබඳව මේ ගරු සභාවේ ගෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී ඊට එක් වන්න මාත් කැමතියි. එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කළේ පූර් කාලයක් වුණත් සමුපකාර ව්‍යාපාරිකයෙක් හැටියට අප දෙදෙනා අතර දීර්ඝ කාලයක දක-හැඳුනුම්කමක් තිබෙනවා. එතුමා කොළඹ සමුපකාර බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හැටියටත්, සභාපති හැටියටත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම රයිගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිති සංගමයේත්, හොටමුණ විවිධ සේවා සමුපකාර සමිති සංගමයේත් සභාපති වශයෙන් එතුමා දීර්ඝ කාලයක් සේවය කර තිබෙනවා. ඒ විධියට සමුපකාර ව්‍යාපාරයට එතුමාගෙන් හොඳම විශාල සේවය කළේත් දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු ලංකාවටම පොදු වුණු බව මතක් කරන්න කැමැතියි. එතුමාගේ නිර්විතකමත් එතුමා සමාජ සේවය ගැන දක්වූ සැලකිල්ලත් නිසා පළාත් වාසීන් එතුමාට ආදරයෙන් ආමන්ත්‍රණය කළේ “බිබිලේ පොත්සේකා” යන නමෙනි. එතුමා ඉතාම ක්‍රමානුකූල සැලැස්මක් අනුව හොරණ තගර සභාව දියුණු කිරීමට කටයුතු කළ බව පළාත් වාසීන් කවුරුත් දන්නවා. එතුමා පළාත් ආණ්ඩු සහ සම්මේලනයේ නිලධාරියකු වශයෙනුත් ඉතාම උනන්දුවෙන් කටයුතු කළ කාලයක් තිබුණි. පළාත් පාලන ආයතනවල ඒවාගේම සමුපකාර ආයතනවල එතුමා මුළු ලංකාවටම විශිෂ්ට සේවයක් සිදු කළ බව මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්නට කැමතියි.

මම අවුරුදු විසි පහක කාලයක් තිස්සේ පොද්ගලිකව එතුමා දක හැදිනගෙන සිටියා. එතුමා ඉතාම හොඳ සමාජ සේවකයෙක් හැටියටත් ඉතාම හොඳ මිත්‍රයෙක් හැටියටත් හඳුන්වන්නට පුළුවනි. අවසාන කාලය දක්වාම අපි එතුමා කීටුවෙන් ආශ්‍රය කළා. එතුමාගේ අභාවය ගැන ගෝකය පල කරන මේ අවස්ථාවේදී පොද්ගලිකව මගේත් මගේ කොට්ඨාශයේ ජනතාවගේත් කනගාටුව පොත්සේකා මහතාගේ පවුලේ දු-දරුවන් වෙත දක්වා යවන ලෙස මම නමුත්තාත්සේගෙන් ගොරවයෙන් ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I wish to associate myself with the sentiments expressed by hon. Members of Parliament on the death of Mr. W. M. Bibile Fonseka, ex-Member of Parliament. I shall direct the Secretary-General of Parliament to make a minute of the proceedings of the meeting today, and send a copy thereof to the members of the bereaved family.

ගෝක ප්‍රකාශය : එස්. එම්. එච්. මසූර් මහතා
அனுதாபத் தீர்மானம் : ஜனாப எஸ். எம். எச். மசூர்
VOTE OF CONDOLENCE : MR. S. M. H. MASHOOR

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Mr. Speaker, Al Haj S. M. H. Mashoor, a former Senator passed away on January 6, 1984. With his death we have lost another leading figure from a generation of illustrious public men.

Semsami Mohamed Hassen Mashoor was born on November 17, 1909 in Galle. He received his education at St. Aloysius College, Galle, and thereafter joined Ananda College, Colombo, where he excelled both in studies and extra-curricular activities. At Ananda he was an accomplished speaker and an active member of the Senior Literary Union. At a prize giving of this leading Buddhist School, the Principal Mr. P. de S. Kularatne announced with pride “Buddhism, First Prize : S. M. H. Mashoor” and young Mashoor walked up to receive the prize from Sir Don Baron Jayatillaka.

Mr. Mashoor entered the Law College and passed out as a Proctor in 1942. At Law College he was elected Vice President of the Law College Students’ Association and as Leader of the Debating Team. After practising for 15 years as a lawyer he took to business and became a senior partner of M. C. Abdul Rahim and Bros. He emerged as a very successful entrepreneur and was at the time of his death a Director of several commercial establishments which covered a variety of enterprises.

A founder Member of the United National Party, he functioned for a considerable period as its Assistant Treasurer and served in the Executive Committee and the Working Committee of the party. Senator Mashoor was a man who was deeply influenced by religious ideals. In 1956 he was elected President of the All Ceylon Y.M.M.A. Conference. He was the author of two books, “MUSLIM HEROES OF THE 20th CENTURY” and “I THANK GOD FOR GIVING US MUHAMMAD”. He contributed to newspapers and journals both under his name and under the pen name “Kismet Effendi”.

In recognition of his services to the country the House of Representatives elected him a Senator in October 1965.

Mr. Mashoor was on an amiable man who always had a calm and relaxed disposition which he attributed to his deep faith in Allah.

He played a leading role in the activities of the Ad Diyathush Shazulaithul Fassiya of Sri Lanka which propagates the Shazuliya Thareeka. He was an Honorary Advisor to the Dr. Sheikh Shams Al-Fassi Foundation in Sri Lanka.

In 1969 he represented Sri Lanka at the 15th Commonwealth Parliamentary Conference in Trinidad.

Senator Mashoor will be long remembered for his significant contribution to the welfare of his countrymen in the commercial, social, religious, and political spheres.

වෙනවා. ඒ වගේම වෙනත් සමාජ සේවා ආයතන මගින් රතු කුරුස හමුදාව මගින් ඒ ප්‍රදේශවල ජනතාවට සහකාරීන් දෙන්නවා. රතු කුරුස හමුදාව මගින් එක පවුලකට රු. 1,500/= ක් පමණ වටිනා රෙදිපිළි, කිරිපිටි, බෙහෙත් ද්‍රව්‍ය යනාදිය සපයා දී තිබෙනවා. මේ දිනවලත් රතු කුරුස හමුදාව ඒ ප්‍රදේශවල ඒ කටයුතුවල නිරත වී ඉන්නවා. ඒ ප්‍රදේශයේ ගාවතුරෙන් කොටු වූ ගම්මාන කීපයක් තිබෙනවා. ඒ කොටු වූ ගම්මානවල වැසියන්ට සහකාරීන් ලබා දීමට රතු කුරුස හමුදාව සෑහෙන මහත්සියක් ගන්නවා. ඒවාගේම ප්‍රදේශයේ දිසාපති කාර්යාලය ඇතුළු සියලුම උප දිසාපති කාර්යාලවල තිලධාරී මහත්වරුන් අද ඒ කටයුතු ඉතාම හොඳින් කරගෙන යනවා.

සෞඛ්‍ය ඇමතිතුමා මේ අවස්ථාවේ සහාය ගර්භය තුළ නැති වූවන් මට එතුමාගෙන් ඉල්ලීමක් කරන්නට තිබෙනවා. නොබෝදා ත්‍රිකුණාමලේ පුලිමුඩිබේ කියන ගම්මානයේ ලමයි හත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශයේ යම් රෝගයක් පැතිරෙන්නවා. ඒ සම්බන්ධව ඒයේ මා දුරකථනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කථා කළා. ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට වහාම විශේෂ කණ්ඩායමක් යවන්නට කියා මා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. ඒ කණ්ඩායම යවා ඇත කියා මා සිතනවා.

තවත් ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය මාස කීපය ඇතුළත ඒ ප්‍රදේශවල ප්‍රවාහණය සම්පූර්ණයෙන්ම ඇතහිට තිබෙනවා. මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රධාන මහා මාර්ගයේ ප්‍රවාහණය පසුගිය කාලය තුළ සම්පූර්ණයෙන්ම අඩපණ වුණා. දුම්රිය පමණයි ඒ ප්‍රදේශයේ තිබුණු එකම ප්‍රවාහණ මාර්ගය. බඩු බාර්ගාරිය එහා මෙහා ගෙන යන්නටත් මගී ප්‍රවාහණය සඳහාත් තිබුණු එකම මාර්ගය දුම්රියයි. එම නිසා ඒ මාර්ගයට මගීන් ගෙන යන තවත් මැදිරි කීපයක් එවන්නට කියා මා පසුගිය දිනවල ප්‍රවාහණ අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කළා. මේ වන තෙක් එම අමාත්‍යාංශයෙන් ඒ කාරණය ඉෂ්ට වී නැහැ. මම අදත් එම අමාත්‍යාංශයට ගිහින් ඒ පිළිබඳව මතක් කළා. ඒ කටයුත්ත ඉතා ඉක්මණින් කෙරෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

මම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. ඉදිරියේදී යළි කන්නයේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා අපේ ගොවි මහත්වරුන්ට බිත්තර වී, ණය පහසුකම් ආදිය අවශ්‍ය වෙනවා. දැන් සිටම එම වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී මම මේ කරුණු වික මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වූණේ අපේ ප්‍රදේශවල ජනතාව මේ අවස්ථාවේ ලොකු විපතකට මුහුණ පා තිබෙන නිසයි. දැන් අපේ ප්‍රදේශයේ ජනතාව මේ පහසුකම් බලාපොරොත්තුවෙන් සිටිනවා. රජයේ මන්ත්‍රීවරුන් වශයෙන් ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වන අපි මේ ගරු සභාවේ පෙනී සිටිනවා. මැදිරිගිරිය ගරු මන්ත්‍රීතුමාත් (ඒ. ඩී. බී. ජනකායක මහතා), සේරුවිල ගරු මන්ත්‍රීතුමාත් (එච්. ඩී. එල්. ලියානන් මහතා), මුතුර ගරු මන්ත්‍රීතුමා වන මන්නාරම දිසා ඇමතිතුමාත් (එම්. ජී. එච්. මහරුෆ් මහතා), මමත් ඒ ප්‍රදේශයේ ජනතාවට සිදු වූ විපත ගැන මේ ගරු සභාවට මෙම කාරණා ඉදිරිපත් කර සහනයක් ලබා දෙනවා ඇතැයි ප්‍රදේශයේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනවා.

අපේ රජය විශාල මුදලක් වැය කර දකුටමත් අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කර ගෙන යනවා. ඒ කාර්ය සඳහා ගරු ඇමතිවරුන් තව තවත් දිරි ගැන්වීම සඳහායි. මම මේ යෝජනා මෙම ගරු සභාවට ඉදිරිපත් කළේ සතුටෙනි.

අසෝක වඩිගමංගාව මහතා (ආනන්දපුටු)
 (ශ්‍රී. ලං. අපේරාජ්ඣ වාදකයානංගාව — ආනන්දපුටු)
 (Mr. Asoka Wadigamangawa Anamaduwa)
 ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු සමාජ සේවා ඇමතිතුමා හා වතුර ප්‍රශ්නය නිසා අද ඉතාමත් අපහසු තත්ත්වයකට පත් වෙලයි ඉන්නේ. එවැනි අවස්ථාවක මගේ ආසනයේ කාරණයකුත් එතුමාට ඉදිරිපත් කරන්නට සිදු වීම ගැන මම ප්‍රථමයෙන්ම කණගාටු වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසය පසුගිය අවුරුදු හතර පහ ඇතුළත ඉතාමත්ම දරුණු තියහසකට මුහුණ පා තිබුණ බව තමුත්තාත්සේ දන්නවා. ඒ ප්‍රදේශයේ ජනතාව මේ අවුරුදු හතර පහ ගත කළේ අපහසුකම් රාශියක් මැදිදේයි. කොටින්ම කියනවා නම් ඒ ප්‍රදේශයට වතුර වික පවා බෙදා දීමට රජයට සිදු වී තිබුණා. ආනමඩුව ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සියයට සියයක්ම ගොවිතැන් කර ජීවත් වන බව තමුත්තාත්සේ දන්නවා. ඒ නිසා අවස්ථාව පසු වී පසුගිය දෙසැම්බර් මාසයේ වර්ෂාව ලැබෙන විට ඒ ජනතාව

තම ශක්ති ප්‍රමාණයෙන් හේන් ගොවිතැන්, කුඹුරු ගොවිතැන් කළා. නමුත් මේවායේ හටගෙන තෙලා ගන්නා අවස්ථාව වන විට රට පුරාම ඇති වූණ වර්ෂාව පිළිබඳව තමුත්තාත්සේ දන්නවා. මේ වර්ෂාව නිසා අපේ ප්‍රදේශයේ අසරණ දුප්පත් ගොවීන් කරන ලද හෝග වගාවන් සියල්ලක්ම විනාශ වුණු බව ඉතාමත්ම කණගාටුවෙන් වුවත් මතක් කළ යුතුව තිබෙනවා. ඒ වගාවන් කොයි තරම් දුරට විනාශ වී ගියාද කියනවා නම් අපේ ප්‍රදේශයේ ගොවි නිෂ්පාදන අතරින් මූලික තැනක් ගන්නා කවිපි කිලෝ එකක් රුපියලකටත් අඩු මුදලකට විකිණීමට ඒ ප්‍රදේශයේ ගොවීන්ට සිදු වුණා. ඒකට හේතු රාශියක් තිබුණා. ඒවා ගැන මම මේ අවස්ථාවේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ.

අද මම මේ ගරු සභාවට මතක් කර දෙන්න හදන්නේ මෙන්න මේ කාරණයයි. පසුගිය දෙසැම්බර් මාසයේ 19 වැනි දා පටන්ගත් වර්ෂාව අපේ ප්‍රදේශයට තවමත් කඩිත් කඩි ඇදහැලෙනවා. අපේ විශාලතම බලාපොරොත්තුව වන ඉහිනිම්පිය ජලාශයේ ඉදි කළ තාවකාලික බැම්ම ඒයේ අඳුයම 3.10 ට පමණ කැඩී ගොස් අද විශාල ජලස්කන්ධයක් මුහුදට ගලාගෙන යනවා. මේ අවස්ථාව වන විට පවුල් විශාල සංඛ්‍යාවක් අනාථ වී සිටිනවා. අද උදේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාත් මමත් ඒ ප්‍රදේශයට ගියා. ඒ ජනතාව කොයි තරම් අපහසු තත්ත්වයකට පත්ව සිටිනවාද කියා අපට පෙනුණා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට වුවමනා වී තිබෙන්නේ ඒ කාරණය හේතු කොටගෙන අද ආනමඩුව මැතිවරණ කොට්ඨාසයේ අභියාචනා පවුල් 18,000 ක් පමණ ඉතාමත් අසරණ තත්ත්වයට පත්වී සිටින බවයි. පුත්තලම දිස්ත්‍රික්කයම ගෙන බැලුවොත් මේ හේතුව නිසා අනාථ වී සිටින පවුල් සංඛ්‍යාව 22,000 ක් පමණ වන බවත් මේ අවස්ථාවේදී මතක් කර දෙන්න කැමතියි. ඒ නිසා මම මේ අවස්ථාවේදී ගරු සමාජ සේවා ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නේ ලබන යළි කන්නයේදී බෝග වගාවල අස්වැන්න තෙලා ගන්නා තුරු මේ අසරණ ජනතාව වෙනුවෙන් කිසියම් සහනයක් වැඩිපිළිවෙලක් ඇති කරන ලෙසයි. මේ අසරණ ජනතාවට ජීවත්වීම සඳහා ආහාර විකක්, මුදල් විකක් ලබා දෙන්නට පුළුවන් නම් එය විශාල සේවයක් හැටියට සැලකිය හැකි බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
 (සමාජිකී උච්චාභූ. කුණාහායක — ආචාර්ය)
 (Dr. W. Dahanayake Galle)

Mr. Deputy Speaker, I wish to bring to the notice of the Hon. Minister for Transport Boards that the Provident Fund monies of the employees of the Southern Region Transport Board have not been remitted to the Fund from May 1983.

In my opinion, Sir, this is an act of misdemeanour on the part of the Chairman and I ask the Hon. Minister for Transport Boards to take action against this Chairman.

අ.හ. 3.50

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
 (ශ්‍රී. ලං. ඝණකුණ ඝුයකුණාභූ — අත්තනගල්ල)
 (Mr. Lakshman Jayakody - Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසුගිය මාසය තුළදී මම ප්‍රශ්න ගණනාවක්ම කල්දී තිබෙනවාය කියා මම හිතනවා. ඒ නිසා මට ඒවා ඉදිරිපත් කිරීම සඳහා සෑහෙන වේලාවක් ගත කිරීමට තමුත්තාත්සේගෙන් අවසර ලැබෙවිය කියා මා කල්පනා කරනවා.

ඒයේ රාත්‍රියේ ඉහිනිම්පිය ජලාශයේ කෝපර් බැම්ම කඩාගෙන ගිය අන්දම ගැන ආනමඩුව මන්ත්‍රීතුමා (අශෝක වඩිගමංගාව මහතා) බොහෝම කැනකුමකින් කථා කරමින්, අනාථ වූ ජනතාවට සහකාරීන් ලබා දෙන්නට කියා ඉල්ලීමක් කළා. ඒ වගේම පවුල් 18,000 කට 22,000 කට පමණ වෙයින් හිරිහැර සිදුවී තිබෙන බවත් එතුමා කියන්න යෙදුණා. මේ පවුල් සංඛ්‍යාව ගැන සලකා බලන විට අනාථ වූණු මිනිසුන් සංඛ්‍යාව ලක්ෂයකටත් අධික විය හැකි බව අපට සිතන්න පුළුවන්. එම නිසා මම මේ ගරු සභාවට

[අනුප්‍රාප්තියක් ඇති බවට]

මතක් කරන්න ඕනෑ, ආපදාවක් වුණම ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට වෙනමම මුදලක් තිබෙන්න ඕනෑ බව. ක්ෂණිකව ගත හැකි මුදලක් තිබෙන්න ඕනෑ. ක්ෂණිකව ඒ සහනාධාර කටයුතු කිරීම සඳහා යම් මුදලක් තේරීම තිබෙන්න ඕනෑ. ඒ මන්ද? මේ රටේ තිබෙන දේශගුණය විවිධාකාර වෙනස්වීම්වලට ලක්වී තිබෙන බව අපට වැටහී ගොස් තිබෙනවා. වැස්ස තැනි කාලයට වහිනවා. වැස්ස තිබෙන්න ඕනෑ කාලයට වහින්නෙ තැනෑ. අවාරයට වහින වැනි තමයි හැම විටම වාගේ ඇති වෙන්නෙ. ඒනිසා මේ සම්බන්ධයෙන් මොකක් හරි වැඩපිළිවෙලක් අපි අතරේ තිබෙන්න ඕනෑ.

1983 නොවැම්බර් මාසයේ අයවැය ලේඛනය ගැන කල්පනා කර බලන විට අධික හේ නිෂ්පාදනය නිසා සැහෙන මුදල් ප්‍රමාණයක් අපට ලැබුණු බව පෙනී යනවා. වාසනාවකට වගේ ඉතිහිමිවිය ජපානයේ කැඩිගෙන ගොස් තිබෙන්නේ අර කෝපර් බැම්මයි ; ස්ථිර බැම්ම නොවෙයි. මම හිතන්නේ මම කියන කාරණය හරි. තාවකාලික බැම්මයි කඩාගෙන ගොස් තිබෙන්නෙ. නමුත් අපි දැනගන්න ඕනෑ. මේ වගේ කෝපර් බැම්මක් බැන්දම මේ වගේ ආපදාවක් සිදු වෙන බව. වරක් උල්හිවියෙන් මෙය සිදු වුණා. සුළු වශයෙන් පුණේන් ඒ වෙලාවේදී එය සිදු වුණේ. ඒනිසා අපි මේ වගේ ආපදාවල්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා දැන් තිබෙන මුදල් ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක් වෙන් කර තබන්න ඕනෑ. ඒ මන්ද? අද සාමාන්‍ය කෙනෙකුට රුපියල් දොළහක්-පහළොවක් තැනීම ඉතාම පොඩි පහේ කැමතිවත් ගන්න පුළුවන්කමක් තැනෑ. දවසින් දවස, සුමානයෙන් සුමානය, මාසයෙන් මාසය විවිධාකාර ආර්ථික වෙනස්වීම් ඇතිවිගෙන යනවා. මම මේ කාරණා කියන්නේ රජයට විරුද්ධව නොවෙයි. නමුත් මේ වගේ අවස්ථාවක් ඇති වුණු විට කොතොම හරි මුදල් ලබා ගන්නට වැඩපිළිවෙලක් අපට තිබෙන්න ඕනෑ. රුපියල්වලින් ලබා ගැනීමට ක්‍රමයක් තිබෙන්න ඕනෑ. මේ වගේ අනාගත සම්පන්න අවස්ථාවකදී ඒ අවශ්‍ය කටයුතු ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට යම්කිසි වැඩපිළිවෙලක් ඇති කිරීමට ඇමති මණ්ඩලය කටයුතු කරවිය කියා මා විශ්වාස කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඊලඟට මට ප්‍රශ්න ගණනාවක් අහන්න තිබෙනවා. වික වෙලාවකට කලින් මම දැක්කා ගරු විදේශ කටයුතු ඇමතිතුමා මෙහි පැමිණ සිටිනවා. නමුත් එක පාරටම අන්තර්ධාන වුණා. එතුමා දැන් මොනොතකට කලින් මෙතැන හිටියා. එතුමා එන තුරු ඒ ප්‍රශ්නය ඇසීම මම පමා කරනවා. නමුත් මා සතුටි වන්න වෙනවා. වැඩබලන වෙලද හා කාලික කටයුතු ඇමතිතුමාට. මන්ද? එතුමා මගේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා ගරු සහාවට පැමිණ සිටිනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මගේ ප්‍රශ්නය ගිණිකෙළි කරමාත්නය සම්බන්ධවයි. ගිණිකෙළි කරමාත්නය සඳහා අමු ද්‍රව්‍ය ගෙන්වන අධිකාරිය අපි කවුරුන් දන්නා පරිදි, රාජ්‍ය වාණිජ කිහිගත සංස්ථාවයි. ඒ නිසා ඒ සංස්ථාවට තමයි එම අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සම්පූර්ණයෙන්ම බලතල තිබෙන්නේ. නමුත් එම කරමාත්නයේ නියැලී සිටින අයට අවශ්‍ය අමුද්‍රව්‍ය කලට වෙලාවට නොලැබීම නිසා, මහත් දුෂ්කරතාවයකට මුහුණ දෙන්න සිද්ධ වී ඇති අතර ඒ පිරිසගේ ජීවනෝපායවත් මෙය තර්ජනයක් වී තිබෙනවා. එම නිසා ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන නිර්දේශ අතට ඒ කාර්මිකයන්ට වුවමනා ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි. ගිණිකෙළි කරමාත්නයට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද කියා ආරක්ෂක අමාත්‍යාංශය කලින් දන්නවා. මෙහිදී මම ඉල්ලා සිටින්නේ මෙන්ම මේ දෙයයි. අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය කල්වෙලා ඇතුළු ගෙනැවිත් ගබඩා කරන්න. යම් වැල්පොලියක් එහෙම ගෙවන්නට තිබෙනවා නම්, එහෙම තැන්තම් ස්ටෝර් වාර්ස් වශයෙන් යමක් ගෙවන්නට තිබෙනවා නම්, ඒවාත් ගෙවන්නට අර කාර්මිකයෝ සුදුසුම විසිටිනවා. විශේෂයෙන්ම මෙම අමුද්‍රව්‍ය ණයට තිකුත් කිරීම නොකරන බැවින් සංස්ථාවට පාඩුවක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මෙයට කලින්-ඒ කියන්නේ 1977 ට පෙර-මෙම අමුද්‍රව්‍ය ගෙන්වීමට පොද්ගලික අංශයට අවසර දී තිබුණු විට කිසිදු අවහිරයක් නොමැතිව අමුද්‍රව්‍ය කලට වෙලාවට අඩු මිලට ලැබුණු අතර මේ අන්දමේ ඒකාධිකාරයක් ඇති කිරීමෙන් වෙලද ඇමතිතුමාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට එතුමා විසින්ම හතැරි පනවා ඇති බව පෙනී යනවා. එම නිසා කලට වෙලාවට එම අමුද්‍රව්‍ය ගෙන්වීමට එතුමාට උපදෙස් දෙන්නට වැඩබලන ඇමතිතුමාට පුළුවන් නම් ඒ ගැන මා සතුටිවන්න වෙනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසුගියදා පැමිණිලිවූ පැවති මහලොද පුද්ගලයෙකුදී ගිණිකෙළි පුද්ගලයකුත් පැවැත්තුණා. එම ගිණිකෙළි පුද්ගලයාට ලංකාවේ ගිණිකෙළි කාර්මිකයන්ගේ නිෂ්පාදන පුද්ගලයා

කරන්නේ නැතුව, "කප්මා" නැමැති සමාගම, කොළඹ වරායේ තැනීම කටයුතු කරන අතර මවුත් විසින් මෙම ගිණිකෙළි සෑද්දරගනය පවත්වා තිබෙනවා. කෙසේ හෝ වේවා මේ කර්මාන්තයේ යෙදී සිටින අයට වුවමනා කරන අමුද්‍රව්‍ය ගෙනැවිත් ගබඩා කර තබන්න අවස්ථාවක් සලසා දෙන්න. ඒ සඳහා අය කරන මුදලක් වුණේ ගෙවන්නට මේ පිරිස සුදුසුමින් සිටිනවා.

ඊලඟට විදේශ කටයුතු හාර ඇමතිතුමාගෙන් අසන්නට අදහස් කරන මේ ප්‍රශ්නය මම එතුමාට ඉදිරිපත් කළේ මේ මාසයේ 1 වනදායි. මේ ප්‍රශ්නයේ අඩංගු කාරණා පළමුවෙන් සිංහලෙන් කියා ඉන් පසුව ඉංග්‍රීසි ගාභාවෙන් ඒ සම්බන්ධයෙන් විවිධ දෙක තුනක් කියන්නට කැමතියි.

ශ්‍රී ලංකාව ආසියාත් සංවිධානයට ඇතුල්වීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත තැවෙන සලකා බැලීම සඳහා රජය කැමැත්තක් දක්වන බවට ආසියාත් මධ්‍යස්ථානයට ඉල්ලුමක් කර තිබේද? ආසියාත් සංවිධානයේ සාමාජිකත්වය, විශේෂ නිරීක්ෂකත්වය හෝ නිරීක්ෂකත්වය ලබා ගැනීමට කරුණු ඉදිරිපත් කර තිබේද?

In other words, we all know that the Government made an application some time ago to the headquarters of ASEAN to join ASEAN and the Hon. Prime Minister went to some of the ASEAN countries and tried to canvass for membership on which I think once you had decided, but failed. I am made to understand that that request has been re-canvassed again and we are asking for either special observer status or observer status or even membership. We would like to know from the Hon. Minister whether that is so and if there is any truth about it.

Next I would like to ask the Hon. Minister about the proposal of the Trincomalee oil tank farm. I was very happy when about a month ago the Hon. Minister of Foreign Affairs said in no uncertain terms that there is no fear of our getting dragged into any power bloc or any dangerous situation where big powers will interfere, but then I was made to understand that there are still new people who have started coming into the scene.

I would like to ask the Hon. Minister whether there are any other applications because originally there were three applications, then it dwindled to two applications ; now it has got expanded and I shall state the organizations that are in the line now. This is a very funny thing. You find these things operating in various forms. There is the Indian Oil Corporation. Then there is the Pacific Resources Incorporation of USA. There there is the Netherlands Conomoron Organization. Then there is the Tradinet Orleum Organization or Switzerland, the Coastal Organization and the famous Oil tank Organization of West Germany. I would like the Hon. Minister to let us know whether there is any proposal or what the situation is with regard to these tenders. I reiterate and state categorically that where we are concerned, let us not give it to any of these organizations, particularly to the power bloc countries. There are enough non-aligned countries who are prepared to work with us-(*Interruption*). Quite right ! I think their money is stronger than ours. Anyway, they are more powerful than us. This is what we have come to.

I would therefore like the Hon. Minister to let us know the situation regarding the tank fund deal, whether a special situation has arisen. You know how we have been asking the Minister regarding the Voice of America. We knew how it was to be operated but without anyone's knowledge agreement has been signed.

I do not want to deal any more with this subject because it is still being discussed at the Consultative Committee. But I would be grateful if the Hon. Minister would give us a prompt reply regarding these two matters.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, ඊළඟට ප්‍රවාහන ඇතිකුමාගෙන් ඇසීම සඳහා මේ මාසයේ 7 වනදා මම ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙන්නවා. දැන් අපේ වැඩිමහල ඇමතිතුමා මෙම ගරු සභාවේ සිටින්නවා. අද වාගේ දවසක මෙම ස්ථානයට පැමිණ පිළිතුරු දෙන්නට බලාපොරොත්තු වීම ගැන මම එකමාට ප්‍රශ්න කරන්නවා.

මේ මාසයේ 3 වනදා 'දවස' පත්‍රයේ 'තෙල් පිල්ලි ගිනිත් කෝච්චිය මග හිටි' යන සිරස්තලය යටතේ ප්‍රධානතියක් පළ කර තිබෙන්නවා. අපේ ගම හරහා මේ දුම්රිය ගමන් කරන නිසා, මේ කාරණය ගැන මටත් පොද්ගලිකව දැනගන්නට ලැබුණි. 'සත්' පත්‍රයෙන් 3 වනදා මේ ප්‍රධානතිය පළ කර තිබුණි. මෙය සිදුවී තිබෙන්නේ මාර්තු මාසයේ 2 වනදායි. ඒ කියන්නේ මීට දවස පහකට පමණ ඉස්සර. හඳුන්වන සිට කොළඹ දක්වා ධාවනය කළ මේ දුම්රිය හඳුන්වනට ඔබ්බෙන් ඇති මැරවලදී තනර වී තිබෙන්නවා. මෙසේ තනර වෙන්නට හේතුව මොකක්ද? ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන්නවාද? එසේ නොවේ නම් ඒ මන්ද? මෙම දුම්රිය ප්‍රමාදය නිසා තම රාජකාරිය සඳහා ප්‍රමාදව වාර්තා කළ අයට ඔවුන්ගේ ප්‍රමාදය සටහන් කර ඇත්නම් ඒවා එම පැමිණීමේ ලේඛනයෙන් ඉවත් කිරීමට සියලුම රාජ්‍ය අංශවලට උපදෙස් දෙන්නවාද? මෙහි මේ ප්‍රශ්න මාලාවයි මම ඉදිරිපත් කරන්නේ. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය වී තිබෙන්නේ විශාල ගොරකමක් නිසයි. ඒ කියන්නේ විශාල වශයෙන් සියල්ල ගොරකමක් දුම්රිය දෙපාර්තමේන්තුවේ කර ගෙන ගිනිත් අවසානයේදී මේ ගොරකම අසු වුණි.

1984 මාර්තු 03 වන දින "දවස" පත්‍රයේ මෙන්න මෙහෙම තිබෙන්නවා.

'හඳුන්වන සිට උදේ පාන්දරින් කොළඹ එන කන්තෝරු කෝච්චිය හඳුන්වනට සැතපුම් දෙකක් පමණ ඔබ්බෙන් මැරවලදී තනර වුණේය.

ඊයෑදුරු දුම්රිය යන්ත්‍රයේ වරදක් ඇද්දයි සොයා බැලිය. සොයා ගන්නට තරම් වරදක් එහි නොවීය. ඊළඟට ඔහු වැනියේ සියල්ල ඇද්දයි සොද්දි කළේය. වැනිය හිස්ව ඇති බව ඔහුට එවෙලේ පෙනී ගියේය.

ගැලුම් 700 ක සියල්ල පිරවීය නැති වූයේ රාත්‍රී කාලයේ තෙල් පුරවා තිබුණි. එහෙත් උදේ වන විට එය හිස් වී තිබේ. වැනිය හිස් වී තෙල් ඉවතට ගිය බවක්ද නොපෙනීය.

කෙසේ වෙතත් ඒයේ දහස් ගණනකට කන්තෝරු ගමන වැරදි ගියේය.

දුම්රියට යොදන සියල්ල 'පිල්ලි' යන බවට පැමිණිලි ද ලැබී තිබුණි බව මේ අතර කියති.'

අවසාන වශයෙන් තවත් එකක් කියන්න කැමතියි. සිදුවේ "බලා සැමන්ති" කැමති දියමන්ති කැපීමේ ආයතනය සම්බන්ධව ප්‍රශ්නයක් මීට කලින් දිනක මේ ගරු සභාවේ මතු වුණි. [බාධා කිරීමක්] ඒයේ කම්කරුවන් වශයෙන් එළියට දමීමා කියාලයි, ප්‍රශ්නය ආවේ. මේ ආයතනය පිහිටුවා තිබෙන්නේ නිදහස් වෙලදා කලාපයේ.

නියෝජ්‍ය කථානායකතුමා
(ගිරාතිස් පාලකයාණන්)
(Mr. Deputy Speaker)

Order, please! Are you referring to the affairs at Blue Diamond Limited?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)
No. කම්කරු අමාත්‍යාංශයට අදාල ප්‍රශ්නයක්.

නියෝජ්‍ය කථානායකතුමා
(ගිරාතිස් පාලකයාණන්)
(Mr. Deputy Speaker)

With regard to labourers working where?

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)

At the Blue Diamond institute.

නියෝජ්‍ය කථානායකතුමා
(ගිරාතිස් පාලකයාණන්)
(Mr. Deputy Speaker)

As there is a matter before court -

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)

About the labourers? About labour being discontinued? No, Sir. That is quite a separate thing. That is something with regard to ownership. I am asking about labour.

නියෝජ්‍ය කථානායකතුමා
(ගිරාතිස් පාලකයාණන්)
(Mr. Deputy Speaker)

It has been brought to my notice that there was another matter earlier. I would wish you to avoid any reference if it is *sub judice*.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි)
(Mr. Lakshman Jayakody)

What happens is, in these GCEC organizations there are powerful individuals having interests there. That is true. But the poor labour has to suffer. I would like to bring to your notice how the labourers are being sent away. Whatever the reasons is, let them fight it out in court. That is a different matter. But have you seen a telegram like this?

"Mr. H. R. K. Tilakaratta
97, A/7, Kimulapitiya Road
Negombo.

Your services are terminated with effect from 29th February 1984. Letter follows

Blue Diamond Ltd. Secretary"

This is the telegram. People are discontinued in this manner. I am going to table a letter that was sent to me by these people.* My question, Sir, is mainly about labour, mainly from the trade union angle, a matter pertaining to the workers.

* ප්‍රස්තකාලයේ නමා ඇත.
ශ්‍රී. ලක්ෂ්මන් ඉයාක්කොඩි මහතා
Placed in the Library.

[ලක්ෂමන් ජයකොඩි මහතා]

නිදහස් වෙළඳ කලාප සීමාව තුළ පිහිටා ඇති මෙම ආයතනය හිටි අඩියේ වසා දමා එම සේවකයින් අස් කිරීම නිසා—අයිතිකරුවන්ගේ කුමන හේතුවක් නිසාද මම දන්නේ නැහැ—1982 ජූනි 08 වන දින පාර්ලිමේන්තුවේදී ගරු කම්කරු ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාගේ සඳහන් කළ සේවකයින්ගේ අයිතීන් පුරුකරීමට අනෙකුත් වි ඇති බව ඔබතුමා දන්නවාද? වහාම එම සේවකයින්ට සහන සලස්වාදී ඔවුන්ට නැවත රැකියාව ලබා දීමටත් සේවය අවසන් කළ කාලය සඳහා වන්දි මුදලක් ලබා දීමටත් කටයුතු කරන්නවාද? මුළු රටටම බලපාන කම්කරු නීති මෙම ප්‍රදේශයටත් බලපාන බවට එදින ගරු ඇමතිතුමා කළ ප්‍රකාශනය අනුව හිටි අඩියේ සේවය තහනම් කිරීම පිළිබඳව ස්වෘමි පක්ෂයට විරුද්ධව කටයුතු කරන්නවාද? එසේ නොවේ නම් ඒ මන්ද?

අයිතිවාසිකම කාට වුණත් කමක් නැහැ. වැඩට එන්නට එලා යයි එක පාරටම වැලිගුම් එකකින් කියන එකයි ප්‍රශ්නය. මේ අත්ලේ කම්කරු නීති ඊනී නිදහස් වෙළඳ කලාපය තුළ බල පවත්වන්නේ නැහැයි මේ ගරු සභාවේදී ගරු ඇමතිතුමාගේ කීවා; අපිත් දන්නවා. නමුත් මෙවැනි දේවල් සිදු වෙන්නවා. එවැනි අවස්ථාවල කම්කරුවන්ට ගිහිත් කියන්න නැතකුත් නැහැ. නිදහස් වෙළඳ කලාපයේ සිදු වන දුෂණ අපි දන්නවා. විශේෂයෙන්ම සේවක දුෂණ ගැන අපි දන්නවා. සේවකයින්ට නිසි පරිදි පඩි ගෙවන්නේ නැහැ. සේවක අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. [බාධා කිරීමක්] වෘත්තීය සමිති අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ; සේවකයින්ට නියමිත පඩිය ගෙවන්නේ නැහැ.

මහේන්ද්‍ර විජේරත්න මහතා (මිරිගම)
(නි.ප. මහේන්ද්‍ර විජේරත්න — මිරිගම)
(Mr. Mahendra Wijeratne—Mirigama)
හොඳට පඩි ගෙවන්න.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ප. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

නමුත් තාත්සේ හොඳින්ම එකක් මම කියන්නම්. නියමිත පඩිය නොගෙවන අවස්ථාවලත් තිබෙනවා. එමෙන්ම සේවකයින් අස් කරනවා. [බාධා කිරීමක්] මොකක්ද ලැබෙන පඩිය? අදත් දිනකට රු. 19 යි ලැබෙන්නේ. මම දන්නවා. මේවායේ බලපෑම් තිබෙන බවත් අපි දන්නවා. කථා කළ හැටියේම කියන්නවා. "හා කම්කරුවෝ ඇතුළත් කර ගන්න පුළුවන්" කියා. මට කම්කරුවෙක් ඇතුළත් කර ගන්න ඕනෑ නම් බය නැතුව කඩුවෙල ගරු මන්ත්‍රීතුමාට (පෝල් පෙරේරා මහතා) ලියුම් කැල්ලක් දුන්නම වැඩේ හරියනවා. ඒ පිළිබඳව නම් ප්‍රශ්නයක් නැහැ. බැර වෙලාවත් අපි කෙලින්ම කම්කරුවෙක් ඇතුළත් කරන්න ගියොත් ලියා පදිංචි වෙලා තිබෙනවාද? අංකය කියද. කොපමණ මාස ගණනක්ද ආදී නොයෙකුත් විස්තර අහලා ඊට පස්සේදී අපට පුළුවන් වන්නේ. මම කියන්න කැමතියි කඩුවෙල මන්ත්‍රීතුමා. අත්තනගල්ලේ හුඟක් උදවියට රක්ෂාව දී තිබෙනවා. එතුමා ලියුම් කැල්ලක් ඇරියොත් කිසිම ප්‍රශ්නයක් නැතිව දෙනවා. මොකද. එතුමාගේ සම්බන්ධකමක් අහිතයේදී තිබුණි. දන් තිබෙනවාද කියා මම දන්නේ නැහැ. එතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා හැටියට වැඩ කලා.

ඒක නොවෙයි ප්‍රශ්නය. මේ අස් කිරීම සම්බන්ධවයි. ඒක අසාධාරණයි. [බාධා කිරීමක්] හොඳයි පඩි ගැන වැඩිපිළිවෙලක් අපි ගනිමු. මම අභියෝග කරනවා ගරු ඇමතිතුමාට—

ආර්. පී. විජේසිරි මහතා (හාරිස්පත්තුව දෙවන)
(නි.ප. ආර්. පී. විජේසිරි — ஹரிஸ்பத்தුව இரண்டாம் அங்கத்தவர்)
(Mr. R. P. Wijesiri—Second Harispattuwa)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ 15 දෙනෙක් අස් කෙළේ කොහොමද?

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ප. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

මහේන් අහන්න එපා. ඒකත් උසාවියේ තිබෙන එකක් කියා නමුත් තාත්සේ කියනවාද කියා මම දන්නේ නැහැ. නමුත් ඒකත් උසාවිය ඉදිරියේ තිබෙන කටයුත්තක්. මෙතන ප්‍රශ්නය තිබෙන්නේ හිටි හැටියේ කර ඇති අස් කිරීම් ගැනයි. මේ වාගේ අස් කිරීම් වෘත්තීය සමිති ආරූපනවත් පටහැකියි. විශේෂයෙන් නිදහස් වෙළඳ කලාපයේ බොහෝම අසාධාරණ තත්ත්වයක්

තිබෙන්නේ. මම කතාහැටු වෙනවා ඇමතිතුමා මේ ස්ථානයේ තොසිටම ගැන. මම දන්නවා මේකට ආවේ නැති හේතුවක් තිබෙන බව. මේ ප්‍රශ්නය ගැන බොහෝම බලපෑම් තිබෙනවා.—දියමන්ති වාගේ—

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(නි.ප. එම්. වින්සන්ට් පෙරේරා)
(Mr. M. Vincent Perera)

May I interrupt you? It is true that this matter is before court. I am personally aware of it. I have nothing to do with Blue Diamond Company, but I am a person who always goes to Hulftsdorp. I know that there is an application to the Supreme Court for a Writ of Certiorari. I am personally aware of it. But I am prepared to answer the question.

ලක්ෂමන් ජයකොඩි මහතා
(නි.ප. ලක්ෂ්මන් ජයකොඩි)
(Mr. Lakshman Jayakody)

I am very happy, Sir. That is the type of Minister we need. I hope he will get promoted. He must be doing some productive activity and not Parliamentary Affairs. Anyway, those are the three questions I wanted to ask.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(නි.ප. ආනන්ද දසනායක — කොත්මලේ)
(Mr. Ananda Dassanayake—Kotmale)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, අද දවෙන ප්‍රශ්නයක් වශයෙන් තිබෙන ප්‍රශ්නයක් ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසීමටයි මම දැනුම් දී තිබෙන්නේ. ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාගේ ජේතන නැහැ. පිළිතුර පාර්ලිමේන්තු හා ක්‍රීඩා කටයුතු ඇමතිතුමාට දී තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මොනවා වුණත් අපි මේ සම්බන්ධව දන්වලා තිබෙනවා.

මෙම ප්‍රශ්නය සීමාසහිත කොළඹ උතුරු සමුපකාර සමිතියේ ලියාපදිංචි අවලංගු කිරීම ගැනයි. සේවකයන්ට කිසිම දන්වීමක් නැතිව 1.3.84 වෙනි දින එහි දෙරහුව ලා එදිනම කාර්යාලය සහ ගොඩනැගිලි සියල්ල වසා දමා තිබෙනවා. කිසිම දැනුම්දීමක් නැහැ. අර ඉස්සෙල්ල නම් කියවුණා පත්කෙනකුට විදුලි පණිවුඩයක් යවා එයාගේ රක්ෂාව නැති කලාය කියා. නමුත් මෙතන එහෙමවත් නැහැ.

කොළඹ උතුරු සමුපකාර සමිතියේ 1970-77 දී සභාපතිවරු දෙන්නයි සිටියේ. 1977 සිට 1984 දක්වා වරින් වර සභාපතිවරු 11 දෙනෙක් සිටියා. එනකොට තවත් කාර්යක්ෂමව වැඩ කෙරෙන්න ඕනෑ ඒවාගේම 1970-77 කාලයේදී සාමාන්‍යාධිකාරීවරුන් දෙන්නයි සිටියේ. 1977-84 කාලය තුළ 13 දෙනෙක් වරින් වර ඉඳලා තිබෙනවා. එනකොට තවත් දක්ෂ ලෙස වැඩ කෙරෙන්න එපා. නමුත් වෙලා තිබෙන්නේ වෙන එකක්. හැබැයි, මේ සම්බන්ධව පරීක්ෂණයක්වත් සේවකයන්ට දන්වීමක්වත් කර නැහැ. සාමාන්‍යාධිකාරී දැනගෙන සිටියාද කියා මම දන්නේ නැහැ. නමුත් ඊට පහල කිසිම සේවකයෙක් කිසිම තොරතුරක් දන්නේ නැහැ. පලමුවෙනිද සමුපකාර දෙපාර්තමේන්තුවෙන් 70 ක් පමණ නිලධාරී පිරිසක් ගිහිත් කිරිවල මේක වගන් නින්දා කරලාය. ඒ නිසා මේකෙ සම්පූර්ණ බඩු ස්ටොක් ගන්නවාය. ඒ නිසා නමුත් තාත්සේලා කරුණාකර එළියට බහින්නය කියා. අවුරුදු විසි තිස් ගණන් සේවය කළ සේවකයින් හත්සිය ගණනක්. කිසිම දන්වීමක් නැතිව ඒ විධියට අස් කර තිබෙනවා. මේ සමිතිය පාවුට්ටු වනවා නම් එය සඳහන් කරන්නට ඕනෑ. ඒ ගැන වාර්තා ඉදිරිපත් කරන්නට ඕනෑ. විශේෂයෙන් ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමා මේ සම්බන්ධව සමිතිවල වැඩිපිළිවෙලක් අරගෙන තිබෙනවාද, නැද්ද කියන එකවත් දන්නේ නැහැ. එතුමා මේ ගැන දන්නවාද කියන එකවත් දන්නේ නැහැ. සමුපකාර කොමිෂන් සභාවක් තිබෙනවා. ඒකෙන් නියෝගයක් දුන්නාය කියා සමහර අය කියනවා. පරීක්ෂණ වගයක් කලාය කියා තවත් සමහර අය කියනවා.

ශ්‍රී ලංකා නිදහස් සමුපකාර සේවක සංගමය (සමස්ත ලංකා) ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමාට මෙහෙම ලිපියක් යවනවා :

" 1983 නොවැම්බර් මස 15 වන දින පත් කරන ලද අන්තර්ජාලික මණ්ඩලයේ වාර්තාවේ අන්තර්ගත කරුණු අනුව ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමාගේ හා සමුපකාර කොමසාරිස්තුමාගේ නිර්දේශ මත හදිසි නීති රෙගුලාසි යටතේ මාර්තු 01 දින සිට කොළඹ උතුර සමුපකාර සමිතිය වසා දැමීමට තීරණය කර ඇති බැව් දැනගන්න ලැබී ඇත ."

මෙයින් පෙනෙන්නේ මොකක්ද ? හදිසි නීතිය උපයෝගී කරගෙන මේ විධියේ වැඩ කරන බවයි. ඒ නිසයි හදිසි නීතිය දීර්ඝ කරනවාට අපි විරුද්ධ වුණේ. මේ විධියට මිනිසුන්ගෙන් පළිගැනීමක් සේවකයින් අස් කිරීමත් ඒ සේවකයින් වැඩ කරන ස්ථාන වසා දැමීමත් හදිසි නීතිය යටතේ කරන බවට මේක හොඳ උදහරණයක්.

මේ සම්බන්ධයෙන් මට එවා තිබෙනවා ලියවිලි දෙකක්. මෙන්න එයින් එකක් :

"සිටපත
ශ්‍රී ලංකා නිදහස් සමුපකාර සේවක සංගමය
(සමස්ත ලංකා)

ලි. ප. අංකය : 3499 213, ධර්මපාල මාවත, කොළඹ, 22.02.1984

ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමා,
ආහාර හා සමුපකාර අමාත්‍යාංශය,
යුනියන් රෙදෙස,
කොළඹ 02.

ගරු ඇමතිතුමනි,
සී/ස. කොළඹ උතුර සමුපකාර සමිතිය වසාදැමීම

1983 නොවැම්බර් මස 15 වන දින පත්කරන ලද අන්තර්ජාලික මණ්ඩලයේ වාර්තාවේ අන්තර්ගත කරුණු අනුව ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමාගේ හා සමුපකාර කොමසාරිස්තුමාගේ නිර්දේශ මත හදිසි නීති රෙගුලාසි යටතේ මාර්තු 01 දින සිට කොළඹ උතුර සමුපකාර සමිතිය වසා දැමීමට තීරණය කර ඇති බැව් දැනගන්න ලැබී ඇත.

විශාල පිරිසකගේ රැකියාවල අහිමිවීමට ඉඩ ඇති මෙම තීරණයට අපගේ බලවත් විරෝධය පලකරන අතර, මේ සම්බන්ධයෙන් වාරිකව ඔබතුමාට කරුණු ඉදිරිපත් කිරීමට ඉතා ඉක්මණින් අප සංගමයට සාකච්චාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමු.

මෙයට/විස්වාසී වූ,
අ/ක.
සමලේකම් (රංජිත් හෙට්ටිආරච්චි) "

සිටපත්
1. සමු. සංවර්ධන කොමසාරිස්තුමා.

අනෙක් ලිපියට වෘත්තීය සමිති සංවිධාන කිහිපයක් අත්සන් කර එවා තිබෙනවා. එයට ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සමුපකාර සේවක සංගමය (සමස්ථ ලංකා) හා එක්සත් රාජ්‍ය සංස්ථා හා වෙළඳ සේවක සංගමය අත්සන් තබා තිබෙනවා. මේ සියලුම සමුපකාර සේවක සංගම්වලින් ඒකාබද්ධව එවා තිබෙන ලිපියෙහි මෙසේ සඳහන් කර තිබෙනවා.

"සීමාසහිත කොළඹ උතුර සමුපකාර සමිතිය ලියාපදිංචිය අවලංගුකිරීම පිළිබඳව විරුද්ධතාව

ඉහත සිරිසකලය යටතේ ඔබතුමා විසින් අද දින පුවත්පත්වල දැන්වීමක් මගින් කර ඇති ඉල්ලීම අනුව මෙය ඉදිරිපත් කරමු.

මෙම සමිතියේ ඇති පහත අත්සන් කරන වෘත්තීය සමිති සාමාජික සාමාජිකාවන් 600 ක් පමණ යටෝක්ත සමිතියේ සේවකයෝය. මේ අයගෙන් යැපෙන අය දහස් ගණනකි. යටෝක්ත සමිතිය මෙම අවාසනා තත්ත්වයට පත්වූයේ සේවක සේවකාවන්ගේ වරදකින් නොව අකාර්යක්ෂම පාලනය නිසාම බව ඔබතුමා පිළිගෙන ඇත.

තවද, ඉහතකී සමිතිය ලියාපදිංචිය අවලංගු කිරීමට විරුද්ධව කරුණු පහත සඳහන් කර සිටිමු.

1. සමිතියේ ලියාපදිංචිය අවලංගු කර ව්‍යාපාර කටයුතු පුද්ගලික වෙළඳුන්ට පැවරීම නිසා.

ගරු තියෝජ්‍ය කථානායකතුමනි, මේ සමිතිය වසා දැමුවා පමණක් නොවෙයි. ඒවායේ ගොඩනැගිලි පුද්ගලික අයට පවරා දී ඉවරයි. ඊළඟට බඩුබාහිරාදියක් වෙත අයට පවරා ඉවරයි. නීත්‍යානුකූලව ලිපි ලේඛනක් පුද්ගලික වෙළඳුන්ට පවරා ඉවරයි. "රේමන්ඩ්" කියන ඒ ලග සිටින පුද්ගලික වෙළඳුන්දෙකුටත් ආහාර මුද්දර කාඩ්පත් ඔක්කොම හාර දී ඉවරයි. එයින් පෙනෙන්නේ මේක සම්පූර්ණයෙන්ම පුද්ගලික වෙළඳුන්ට පවරන බවයි. රජයේ ආයතනයක් පුද්ගලික අයට පවරනවා. සේවකයින් පැත්තකට දමා, ඒ සම්බන්ධව ඒ අයගේ ලිපියේ සඳහන් වෙනවා. ජාතික සේවක සංගමයත්, එහි සාමාජිකයන්ගේ එකතුවෙලායි මේ කරුණු ඉදිරිපත් කර තිබෙන්නේ. එම ලිපියේ දෙවැනි කරුණ මෙහෙමයි :

"2. සේවක සේවකාවන් 600 දෙනෙකුගේ රැකියාවල අහිමිවීම නිසා".

මම අහන්නේ මේක තවදුරටත් දෙකවැනි කරුණ කියන එකයි. ඒ අයට මොකවද කරන්නේ ? මේ අයට මොන විධියක පිළිසරණක් ලබා දෙන්න අමාත්‍යාංශයට පුළුවන්ද ?

සමිතියේ ගොඩනැගිලි තවදුරටත් ගොඩනැගිලි හිමියන්ට පැවරීම අත්හිටුවනවාද, තුන්තම, ඒවා සමිතියට පවරා ගෙන තවදුරටත් සමිතිය පුනරුත්ථාපනය කරනවාද ? සේවක සේවකාවන්ගෙන් යැපෙන අය දහස් ගණනකි. ඔවුන්ට පරපතල අධ්‍යාපනයක් වන නිසා යටෝක්ත කරුණ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමුකර, සී/ස කොළඹ උතුර සමුපකාර සමිතිය අවලංගු කිරීමට ගෙන ඇති තීරණය තහර කර අවක පාලක පක්ෂයක් පත් කර යටෝක්ත සමිතියේ දියුණුවට කටයුතු කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු."

ඒ සමිති තුන මෙයට අත්සන් කර තිබෙනවා. එම නිසා මේ සමිතිය වසා දැමීමට කිසිම හේතුවක් නැති බව මම කියන්නට කැමතියි. මේ සමිතිය ඒ මුළු ප්‍රදේශයටම තිබුණු සමිතියක්. ඒවාගේම හොඳ තත්ත්වයකින් තිබුණු සමිතියක්. මුදල් තත්ත්වය, ආදායම් තත්ත්වය, ලාභය, පාරිභෝගික පහසුකම් ආදී සියල්ලක්ම හොඳින් තිබුණා. එක පාරටම මේ විධියේ තීරණයක් ගැනීම අසාධාරණයි. මෙය අසාධාරණ තීරණයක්. මම හිතන විධියට මුළු රජයම මේ සම්බන්ධව කල්පනා කළයුතුයි. ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමා කීවාය, සමුපකාර සමිතිවලට හානියක් වන්නට කවදවත් ඉඩ දෙන්නේ නැහැ කීවාය. මෙවැනි ප්‍රසිද්ධ සමුපකාර සමිතියක් කිසිම පරීක්ෂණයක් නැතිව වහනවා නම් එය සමුපකාරයේ දියුණුවට බාධාවක්. මේවායේ වැරදි කළ අයට දඬුවම් දිය යුතුයි. සභාපතිවරුන් දෙදෙනෙක් හිටිනුකට එකොලොස් දෙනෙක් විටින් විට—වර්ෂයට දෙන්නා තුන්දෙනා බැගින්—මාරු කර තිබෙනවා. ඒ විදියේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා නම්, සමිතියක් බංකොලොත් වෙනවාය කියන එක අහන්නට දෙයක් නොවෙයි. "ජේතරල් මැනේජර්ලා" දහතුන් දෙනෙක් අවුරුද්දට තුන් හතර දෙනා බැගින් මාරු කර තිබෙනවා. ඒ අතර තොසෙක් විදියේ දුෂණයක් වි තිබෙනවාය කියන එක ඇත්ත. මෙයට සේවකයන්ටයි වන්දි ගෙවන්නට සිද්ධ වි තිබෙන්නේ. මේ සේවකයන්ගේ ප්‍රශ්නය විසඳීමටත්, මේ සමිතිය තුවහන් යථා තත්ත්වයට පත් කර ඒ සමිතිය අවලංගු කිරීමේ තත්ත්වය වෙනස් කරන ගැටියටත් ගරු ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! I think your name is not in this list. I shall certainly allow you, but kindly be brief.

දානන්ද වික්‍රමසිංහ මහතා (අකුරු සය)
(திரு. தயானந்த விக்கிரமசிங்ஹ — அகர்ரஸஸ்)
(Mr. Dayananda Wickremasinghe Akuressa)

ගරු තියෝජ්‍ය කථානායකතුමනි, මාර්තු මාසයේ 4 වෙනි ඉරිද "වික් එන්ඩ්" පත්‍රයෙන් මේ රටේ අභියාචනා කරුණ පරපුරට කරන ලද විශාල නිගාටක් සම්බන්ධව මා සඳහන් කළ යුතුයි. එම පුවත්පතේ 8 වෙනි පිටුවේ මෙන්ම මේ විධියට සිද්ධියක් පල කර තිබුණා. "යොවුන් පුර ඉන්ටර්ලූඩ්" යන හිසින් මේ ලිපිය ලියා තිබුණේ "බඩ අවර් කොරස්පොන්ඩන්ට්" කියන එක්තරා හිස කෙසේ ඉදුණු පුද්ගලයෙක්.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Hon. Minister of Social Services.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I am replying, Sir, on behalf of the Hon. Minister.

පොදොත්තරු දිස්ත්‍රික්කයේ ගංවතුර හානි :

1983 දෙසැම්බර් මාසයේ සිට 1984 මාර්තු මාසය දක්වා වරින්වර ඇති වූ ගංවතුර, දිස්ත්‍රික්කයේ පවුල් 25,500කට ආසන්න ප්‍රමාණයකට බලපා ඇත.

තවද මෙම ගංවතුර හේතුකොටගෙන දිස්ත්‍රික්කයේ නිවාස 13,797කට අලාභ හානි සිදු වී ඇත. දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 23,000කටද අලාභ හානි සිදු වී ඇති අතර, සුළු වාර්ෂික 102කටත්, කුඩා වැව් 50කටත්, විශාල වැව් 4කටත් අලාභ හානි සිදු වී ඇති බැව් වාර්තා වේ.

සමාජ සේවා අමාත්‍යාංශය මගින්, අතීත වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවන්හි ආරක්ෂක වාසස්ථාන සැලසීම, පිසින ලද ආහාර සැපයීම සහ සති 3 ක් වෙනුවෙන් විශේෂ සලාක නිකුත් කිරීම සඳහා දිසාපති මගින් කටයුතු කර ඇත. මේ දක්වා මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 26 ක මුදලක් වෙන් කර දී ඇත. හානි සිදු වූ නිවාස අලුත් වැඩියාව සඳහා මුදල් සහනාධාර ලබා දීමට කටයුතු කරගෙන යනු ලැබේ. දිසාපතිගේ නිසි විසඳුම් වාර්තාව ලැබුණු පසු වැඩිදුරටත් අවශ්‍ය මුදල් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! The time is 4.30 p.m.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Sir, shall we adjourn in ten minutes ?

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Yes, the House shall adjourn after the Hon. Minister replies.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගංවතුර හානි :

1983 දෙසැම්බර් මාසයේ සිට 1984 මාර්තු මාසය දක්වා වරින්වර ඇති වූ ගංවතුර, දිස්ත්‍රික්කයේ පවුල් 9,800කට පමණ බලපා ඇත.

තවද දිස්ත්‍රික්කයේ නිවාස 6,147කට පමණද, කුඹුරු 33,959 ක් හා කුඩා වැව් රාශියකටද අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වේ.

සමාජ සේවා අමාත්‍යාංශය මගින්, අතීත වූ පවුල් වෙනුවෙන් අවශ්‍ය අවස්ථාවන්හි ආරක්ෂක වාසස්ථාන සැලසීම, පිසින ලද ආහාර සැපයීම සහ සති 3 ක් වෙනුවෙන් විශේෂ සලාක නිකුත් කිරීම සඳහා දිසාපති මගින් කටයුතු කර ඇත. මේ දක්වා මේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 1/2 ක මුදලක් වෙන් කර දී ඇත. අලාභ-හානි වූ නිවාස අලුත් වැඩියාව සඳහා මුදල් සහනාධාර ලබා දීමටද කටයුතු කරගෙන යනු ලැබේ. දිසාපතිගේ නිසි විසඳුම් වාර්තාව ලැබුණු පසු තවදුරටත් අවශ්‍ය මුදල් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

ආතමවුවේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අධික වර්ෂාව නිසා හානි වූ හටගෙන සම්බන්ධයෙන් සහන වැඩ පිළිවෙලක් කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සකස් කරගෙන යනු ලැබේ. සමාජ සේවා අමාත්‍යාංශය සහනාධාර සපයනු ලබන්නේ වර්ෂාව හේතුකොටගෙන හානි වූ ගෙවල් අලුත් වැඩියා කර ගැනීම සඳහා හා මුළුතැන් ගෙයී උපකරණ ලබා ගැනීම සඳහාය.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Is that for the Flood Relief Fund ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Yes.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

But is that in operation now ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Yes, that is what they say.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Sir, from the time of the late Mr. D. S. Senanayake we have this Flood Relief Fund. I think you must accelerate that fund because that is one fund where people will give money.

එච්. ඩී. අබේරත්න මහතා (වැඩබලන ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා)

(திரு. எச். பி. அபேரத்ன — ஈட்டுப் போக்குவரத்துச் சபைகள் அமைச்சர்)
(Mr. H. B. Abeyratne—Acting Minister for Transport Boards)

ගාල්ලේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය මේකයි.

“I shall ask the Hon. Minister of Transport to see that the provident fund dues to the employees of the Southern Region Regional Transport Board are remitted to the fund at the proper time.”

මේ සම්බන්ධයෙන් මම මෙසේ ප්‍රකාශ කරන්නට සතුටුයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ මූලාරම්භයේ සිටම එහි ධාවන කටයුතු කරගෙන යෑම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ඊට මුදල් ලබා දී තිබුණි. තවත් 1982 සිට ඒ සහනාධාර මුදල් භාණ්ඩාගාරයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබීම තහර වුණි. ඒ හේතුව නිසා දකුණු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයට පමණක් කොට අතිකුත් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලවලටත් ඒවායේ එදිනෙද වැඩ කටයුතු කරගෙන යෑම සම්බන්ධයෙන් ආර්ථික අමාරුකම්වලට මුහුණ පාන්නට සිදු වුණි. විශේෂයෙන්ම ගමනාගමන මණ්ඩලයට ලංකාවේ ගම්බඳ සහ සංවර්ධනය වන ප්‍රදේශවල ධාවන මාර්ග 1,437 ක් තිබෙනවා. ඒ 1,437 ක් 1,347ක්ම ධාවනය වන්නේ පාඩුවටයි. මේ මාර්ග 1,347 ධාවනය කිරීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට 1982 අවුරුද්දේ වුණු දළ පාඩුව රුපියල් ලක්ෂ 152 යි. දකුණු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයට පමණක් මෙවැනි පාඩු සහිත ධාවන මාර්ග 115 ක් තිබෙනවා. මේ 115 ක්ම රුපියල් ලක්ෂ 19 කට වැඩි මුදලක් පාඩු වශයෙන් අපට සඳහන් වී තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Sir, I asked an Oral Question and I gave about five days notice to the Hon. Minister of Foreign Affairs. He came here and then he saw that I was here and he went away. It is not fair.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I do not know why he went away.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Precisely.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Not because you were here.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Anyway, Sir, please let us be frank about this, and I think you are as keen as I am.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

The Hon. Minister of Parliamentary Affairs will bring it to his notice.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

May I say this? Will he kindly come and reply tomorrow, because I have asked a very important question on foreign affairs, and I do not want the country and the world at large to-

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Your request will be taken notice of by the Minister of Parliamentary Affairs. He will inform him.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I do not think he was aware of the Question.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why not? The day before yesterday at the time he went away I said I will give time till today.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

According to the list of adjournment questions-

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

And another thing is this.—(Interruption.) This type of thing is not good for the Government. Once a question is asked and it is not answered the people think the Ministers are not prepared to answer a question. These are international matters. Let there be responsibility in these matters. I would urge on you to inform the Minister to come or let the Acting Minister come. Or at least let there be a statement from the Government tomorrow, please.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Yes.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I shall be most grateful to you if you can give that order. Because you can give that order.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

The question is not on the list.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! The Hon. Minister of Youth Affairs.

රනිල් වික්‍රමසිංහ මහතා (සෞචන කටයුතු හා රැකියා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා)

(திரு. ரணில் விக்கிரமசிங்ஹ — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்)
(Mr. Ranil Wickremasinghe—Minister of Youth Affairs & Employment and Minister of Education)

The hon. Member for Akuressa seems to have done an insight into the article itself. What he has said is that there has been a serious breach of journalistic ethic in order to cast aspersions on young people who have taken part in an activity sponsored by the Government. This matter will be gone into as requested by the hon. Member for Akuressa.

முதலில் பிழைகள், மறுபிழைகள் பிடி.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

சார்லீஷீன்ஜெட் 70 ஏழுமூலம் ஏ. ம. 4.45 ப. 1984 மார்ச் 09
பிழை கிடைக்காது. ம. 10 பிழை கை கல ரிசே டி.

அதன்படி, பி. ப. 4.45 மணிக்கு பாராளுமன்றம், 1984 மார்ச் 9, வெள்ளிக்கிழமை மு. ப. 10 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 4.45 p.m. until 10 a.m on Friday, 9th March, 1984.

According to the list of adjournment questions—

Question 10000
(Mr. ...)

And another thing is this—(Interjection). This type of thing is not good for the Government. Once a question is asked and it is not answered the people think the Ministers are not prepared to answer a question. These are international matters. Let there be responsibility in these matters. I would urge on you to inform the Minister to come or let the Acting Minister come. Or at least let there be a statement from the Government tomorrow, please.

Question 10001
(Mr. ...)

Yes.

Question 10002
(Mr. ...)

I shall be most grateful to you if you can give that order because you can give that order.

Question 10003
(Mr. ...)

The question is not on the list.

Question 10004
(Mr. ...)

Order, please! The Hon. Minister of Youth Affairs.

Question 10005
(Mr. ...)

Mr. ...

The hon. Member for Akurusa seems to have done an insight into the article itself. What he has said is that there has been a serious breach of journalistic ethic in order to cast aspersions on young people who have taken part in an activity sponsored by the Government. This matter will be gone into as requested by the hon. Member for Akurusa.

Question 10006
(Mr. ...)

Question put and agreed to.

Question 10007
(Mr. ...)

Question put and agreed to.

... I asked an Oral Question and I gave about five days notice to the Hon. Minister of Foreign Affairs. He came here and then he saw that I was here and he went away. It is not fair.

Question 10008
(Mr. ...)

I do not know why he went away.

Question 10009
(Mr. ...)

Precisely.

Question 10010
(Mr. ...)

Not because you were here.

Question 10011
(Mr. ...)

Anyway, Sir, please let me be frank about this, and I think you are as keen as I am.

Question 10012
(Mr. ...)

The Hon. Minister of Parliamentary Affairs will bring it to his notice.

Question 10013
(Mr. ...)

May I say this? Will he kindly come and reply tomorrow, because I have asked a very important question on foreign affairs, and I do not want the country and the world at large to—

Question 10014
(Mr. ...)

Your request will be taken notice of by the Minister of Parliamentary Affairs. He will inform him.

Question 10015
(Mr. ...)

I do not think he was aware of the Question.

Question 10016
(Mr. ...)

Why not? The day before yesterday at the time he went away I said I will give time till today.

Question 10017
(Mr. ...)

Question put and agreed to.

දයක මුදල් : පාර්ලිமේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝඛිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா: ஹன்சாட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சாட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம். த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.